

I කොටස

- 1) හාල' 2kg සහ මිල රු. 230 ස් නම් හාල' 10kg සහ මිල ගොයන්න.
- 2) $375+425+8$ හි අඟ ගොයන්න.
- 3) රෝමික පරිමි 65 ක්ද ගැහැණු 135 ක්ද යහාමි තු අතර ඉන් පරිමි අය 13 ස් හා ගැහැණු අය 12 ස් අවසානයට පෙර පිටි යියහ. රෝමික අවසාන වන ටිට සිටි ඉතිරි සංඛ්‍යාව කොපම්පන්ද?
- 4) ගුණ නොකළට පිළිඳුරු යෙයන්න.

$$\frac{25 \times 1000}{180x} = \underline{\hspace{2cm}}$$

5) එකදන්න
 $324 \div 9$


6) සංඛ්‍යා යට්ඨන් කරන ලද මර්ගාවක දැකිය යුතු මිනුම් උපකරණ 2 ස් නම් කරන්න.

7) සුයු සංඛ්‍යා ගොදන්න



$$-3 \underline{\hspace{2cm}} -8 \qquad \qquad +3 \underline{\hspace{2cm}} -6$$

8) 5 හා 8 යන නීතිල අදක අතර පිළිරි නීතිල මොනඩ්ද?

9)



මමම විදුරු බෙශනලයේ විදුරු බෙශල 30
 ස් ඇශ්නම මමම බෙශනලයට දැමිය යුතු
 උපරිම විදුරු බෙශල සංඛ්‍යාව නීතානාය
 කරන්න



ඉහත කෝරු තුමන වර්ගයට අයත්දී ලියන්න.

- 11) සියලු කෝරු වර්ග හැඳුනාගැනීමට භාවිතා කළ හැකි ඔබට පහසුවෙන් සාදාගතහැකි යරල නුමයක් ලියන්න.

- 12) $-2 < 0$ මෙහි අදහය වචනයෙන් ලියන්න.

- 13) යාපු කෝරු දෙකක විශාලත්වයට සමාන විශාලත්වයක් ඇති කෝරුය හැඳුන්වන තම තුමන්ද?

- 14) අනු දිගා 4 නම් කරන්න.

- 15) පහත සංඛ්‍යා ආසන්න 10 ට වටයන්න.

28 _____

41 _____

- 16) සියලුන් පුරවන්න.

කිහිපයම දිගාවක් නිවැරදිව සොයාගැනීමට භාවිතා කරන උපකරණය (1) _____ මට.
එහි කුටුව නිතරම (11) _____ දිගාවට මෙමු එහි ඇත.

- 17) අගය සොයන්න

135×23

- 18) පුමු 250 ක් එක් ජේලියකට පුමු 25 බැඳින් ජේලි සකස් කරන ලදී. ජේලි කීයක් ගැනකිය හැකිද?

- 19) ආරෝහණ පරිපාටියට සකසන්න.

+2 , -5 , 0

- 20) මෙම සම්බන්ධතා සත්‍ය ද? අසත්‍ය ද? යන්න දක්වන්න.

$-5 > -7$ _____


$0 > +1$ _____

II කොටස

පලමු ප්‍රශ්නයටත් කටයුතු ප්‍රශ්න සහරකටත් පිළිඳුරු සපයන්න.

පලමු ප්‍රශ්නයට ලකුණු 16 ක් ද අනෙකුත් ප්‍රශ්න සඳහා ලකුණු 11 කැඩින් ද හිමිවේ.

(01) (a) 6 ගේංකීය සිසුන් කළමනායමක් දීගා පාඨම සඳහා තුළ ශ්‍රී යාකාරකමකදී අදින ලද සටහනක් පහත දැක්වේ.




ඉහත සටහන ඇසුරින් වහත දී ඇති ප්‍රශ්න සඳහා පිළිඳුරු සපයන්න.


- භාර්යාලය පිහිටා ඇත්තේ ආපන ගාලාවට තුළත දිගාලෙන් දී?
- ආපන ගාලාවට රිශාන දිගාලෙන් පිහිටියේ තුළක් දී?
- භාෂා අංක 02 පිහිටියේ භාෂා අංක 1 ට තුළන් දිගාලෙන් දී?
- ඇග්‍ර මූල්‍ය දිගාලෙන් ඇත්තේ මොනවා දී?
- ආපන ගාලාව පිහිටි ස්ථානයේ ලකුණු දිගාලිට මූල්‍ය නළු සිවින සමන්තර දැනුණු දිගාව නොක් හැරීම සඳහා ප්‍රමාණය විය යුතු නොකළ තුළන් නොකළයේද?

(b) දී ඇති රුප සටහනාහි විවිධ වර්ගයේ ගොංක අවක්ෂ අවක්ෂ උගින් a හිට h නෙක් අස්ථර වලින් නම් කර ඇත. ඒ ඇසුරින් පහත දී ඇතිප්‍රේන සඳහා පිළිතුරු සහයන්න.

- i. පුරු ගොංක දෙකක් නම් කරන්න. (ල. 02)
- ii. f මගින් නම්කර ඇත්තේ තුමන වර්ගයේ ගොංයක් ඇ? (ල. 02)
- iii. මහා ගොංක අදාකක් සඳහන් කරන්න. (ල. 02)
- iv. a මගින් නම්කර ඇත්තේ තුමන වර්ගයේ ගොංයක් ඇ? (ල. 02)



(02) එකතු දිනක පෙ.ව. 6.00 ව ලෙසකයේ නගර කිපයක පැවති උණ්ණන්වය පහත දැක්වෙන සංඛ්‍යා පෙමාවට සකල්පිතයේ අංකය වලින් යළුණු සූ කර ඇත.



දහන නගර අනුරින්

- i. වැඩිම උණ්ණන්වය තිබු නගරය තුමන් ඇ? (ල. 02)
- ii. අවුම උණ්ණන්වය තිබු නගරය තුමන් ඇ? (ල. 02)
- iii. එම නගරවල නම්, අවු උණ්ණන්වය සිටි උණ්ණන්වය වැඩිවන පිළිවෙළට ලියන්න. (ල. 03)
- iv. පැරිස් නගරයේ උණ්ණන්වයට වඩා අවු උණ්ණන්වයක් ඇති නගර මෙහෙමත් ඇ? (ල. 02)
- v. උන්තින් නගරයේ උණ්ණන්වය තාවදිල්ලේ නගරයේ උණ්ණන්වයට වඩා රේකක කියකින් අවුද? (ල. 02)

(03) ගණිත ක්‍රියාකාරකම් සඳහා පාඨිපතක එස් ඉලක්කමක් බැඩින් ලියා පාඨිපත ගේ පාඨිපත් අවක්ෂ පහන රුපයේ දැක්වේ.

1	3	4	9	9	7	6	5
---	---	---	---	---	---	---	---

- (a) මෙම පාඨිපත් අවම යොදාගෙන ඇතුළු හැකි විභාගම සංඛ්‍යාව
 - i. සම්මත ආකාරයට ලියන්න. (ල. 03)
 - ii. වචනයන් ලියා දක්වන්න. (ල. 03)
 - iii. මෙම ලියු සංඛ්‍යාවට 4 ඉලක්කමෙන් නිරූපණ වන විනිශ්චති කියා?

- 04.** (a) ප්‍රධාන දිගා හම් කරන්න.
- (b) විදිනෙදා පිවිතයේ දී දිගා පිළිබඳ දැනුම හාටිතා වන අවස්ථා දෙකක් ලියන්න.
- (c) පාසල් තුමියක පිහිටි ස්ථාන හතක් A සිට G දක්වා අක්ෂර විද්‍යාන් දැක්වේ.
- (i) A ට උතුරින් පිහිටි ස්ථානයක් හම් කරන්න. B
- (ii) A ට තුමින දිගාවෙන් E පිහිටා ඇත්ද?
- (iii) හිස්තැන්වලට ගැපුපෙන පිළිතුරු අභාප අංක යටුයේ මියේ පිළිතුරු පෙනුයේ ලියන්න.
- (d) D ට දිගාවෙන්
A පිහිටා ඇත.
- (e) C ට උතුරින් හා
..... ස්ථාන පිහිටා ඇත. G E
- C
- 05.** (a) විදිනෙදා පිවිතයේ දී නිමානය හාටිත කරන අවස්ථා දෙකක් හම් කරන්න.
- (b) පන්තියක සිරින දියුන් ගණන ආයත්න 10 ගණකාධාරයට වැටුදු විට 30 ඵ විය. එම පන්තියේ සිරිය පැහැදිලි ඇති.
- (i) අඩු ම දියුන් සංඛ්‍යාව සියලුද?
- (ii) වැඩි ම දියුන් සංඛ්‍යාව සියලුද?
- (c) කර්මාන්ත ගාලුවක සිරින සේවකයින් ගණන ආයත්න 10 ගණකාධාරයට වැටුදු විට 50 ඵ වේ. එම කර්මාන්ත ගාලුවට අවශ්‍ය සේවකයින් 9 දෙනෙකු බිඳුවා ගත්තා ලදී. දැන් සිරින සේවකයින් ගණන ආයත්න දහුයේ ගණකාධාරයට වැටුදු විට පිළිතුරු 50 වේ. කර්මාන්ත ගාලුවේ කළුන් සිරි සේවකයින් ගණන සියලුද?
- 06.** (a) 2, 5, 9 යන සංඛ්‍යාවලින් සූයුදු සංඛ්‍යා යොදා පහත පිශ්චාන් පුරවන්න.
- (i) $5 < \dots$ (ii) $5 > \dots$ (iii) $5 = \dots$
- (b) -3 හා 2 අතර ඇති තිබුල සියලුම ලියන්න.
- (c) -5 සිට -1 නෙක් ඇති සංඛ්‍යා නිමිතු අවටෝගණ පරිපාටියට ලියන්න.
- 07.** (a) ඔම්පි දැන්වීන රෘපයේ,
- (i) විශේෂය බැඳු පිහිටි ලුක්ෂය හම් කරන්න.
- (ii) විශේෂයෙන් පිටත පිහිටි ලුක්ෂය හම් කරන්න.
- (iii) විශේෂය මත පිහිටි ලුක්ෂය හම් කරන්න.
- (b) සූත්‍ර කරන්න.
- | | | |
|--|-----|----------|
| (i) | පැය | මිනින්දු |
| 3 | 1 2 | (ii) |
| + 4 | 2 7 | = |
| <hr style="border-top: 1px solid black;"/> | | |
- | | | |
|--|-----|----------|
| (iii) | පැය | මිනින්දු |
| 2 | 2 0 | (ii) |
| + 3 | 1 5 | = |
| <hr style="border-top: 1px solid black;"/> | | |
- | | | |
|--|-----|----------|
| (iii) | පැය | මිනින්දු |
| 4 | 1 5 | (ii) |
| - 2 | 2 5 | = |
| <hr style="border-top: 1px solid black;"/> | | |
- A
-